

රාජ්‍ය සේවයේ නියුතු ඔබ භාෂා දීර් දීමනා ලබා ගැනීමට ඔබ අපේක්ෂා කරන්නේ ද ?



- ✓ රාජ්‍ය සේවයේ නියුතු ඔබ එක් භාෂාවකට වඩා ප්‍රවීණතාවයක් ලබාගත් නිලධාරියෙකු නම්,
 - භාෂා දීර් දීමනා ලබාගත හැකි බව ඔබ දන්නවාද ?
- ☞ රාජ්‍ය භාෂා දෙකෙහිම රාජකාරී ඉටු කිරීමට ඔබ ලබන ප්‍රවීණතාවය අනුව දීර් දීමනා ලැබීමේ හිමිකමක් ඔබට පවතී.
- ☞ ඒ සඳහා ඔබ,
 - අදාළ තනතුරේ රාජකාරී ස්වභාවය අනුව ලබාගත යුතු ප්‍රවීණතා මට්ටමට එළඹිය යතුය.

ඒ අනුව ඔබ විසින් අත්පත් කර ගත යුතු ප්‍රවීණතා මට්ටම හා ඔබට හිමි දීමනා :

කාණ්ඩය	ලබාගත යුතු භාෂා ප්‍රවීණතාවය	ගෙවනු ලබන දීමනාව
I කාණ්ඩය	➔ අ.පො.ස.(සා/පෙළ), සිංහල / දෙමළ ප්‍රධාන විෂයයක් ලෙස සමත්වීම හෝ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පවත්වන විශේෂ කුසලතා විභාගය හා කථන විභාගය සමත්වීම	* රු. 25,000/- * විශ්‍රාම වැටුප් රහිත වැටුප් වර්ධකයට සමාන මාසික දීමනාව
II කාණ්ඩය	➔ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පවත්වන ද්විතියික කුසලතා මට්ටමේ භාෂා පාඨමාලා පරීක්ෂණයෙන් සමත්වීම	* රු. 20,000/- * විශ්‍රාම වැටුප් රහිත වැටුප් වර්ධකයට සමාන මාසික දීමනාව
III කාණ්ඩය	➔ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පවත්වන ප්‍රාරම්භක කුසලතා මට්ටමේ භාෂා පාඨමාලා පරීක්ෂණයෙන් සමත්වීම	* රු. 15,000/- * විශ්‍රාම වැටුප් රහිත වැටුප් වර්ධකයට සමාන මාසික දීමනාව

➤ බඳවා ගැනීමේ පරිපාටිවල සිංහල/ දෙමළ භාෂා සඳහා නිශ්චිත විභාගයකින් සමත්වීම සුදුසුකමක් සේ සඳහන් වන්නේ නම් භාෂා දීර් දීමනා ලැබීමට ඔබට හිමිකමක් නැත.

භාෂා දීර් දීමනා ලබා ගැනීම සඳහා ඔබ විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන

- ☞ භාෂා දීර් දීමනා ඉල්ලුම් පත්‍රය
- ☞ පත්වීම ලිපියේ සහතික කළ පිටපතක්
- ☞ පත්වීම ස්ථිර කිරීමේ ලිපියේ සහතික කළ පිටපතක්
- ☞ ප්‍රතිඵල සටහනේ සහතික කළ පිටපතක්



මේ ගැනත් සිතන්න.....

- ☞ ඔබ 2007.07.01 දිනට පෙර රාජ්‍ය සේවයට බැඳුණු නිලධාරියෙකු නම්,
- රාජ්‍ය භාෂා දෙකෙහිම රාජකාරී ඉටු කිරීමට ඔබ ලබන ප්‍රවීණතාවය අනුව දීර් දීමනා ලැබීමේ හිමිකමක් ඔබට පවතී.
- ඒ සඳහා බඳවා ගැනීමේ පරිපාටිවල සිංහල/ දෙමළ භාෂා සඳහා නිශ්චිත විභාගයකින් සමත්වීම සුදුසුකමක් සේ සඳහන් වන්නේ නම් දීර් දීමනා ලැබීමට ඔබට හිමිකමක් නැත.
- ☞ සම්බන්ධීකරණ භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව සඳහාද ඔබට භාෂා දීර් දීමනා ලබා ගැනීමේ හිමිකමක් පවතී.
- ☞ ඔබ රාජ්‍ය සේවයට බැඳුණේ සිංහල හෝ දෙමළ භාෂා මාධ්‍යයෙන් නම්, ඔබට මෙම දීර් දීමනාව සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාවක් පවතී.

මේ පිළිබඳවත් ඔබ දැනුවත්ව සිටීම ඔබට වැදගත්

- ☞ ඉහත පරිදි ඔබට භාෂා දීමනා ලබාගත හැක්කේ,
- ✓ ඔබ භාෂා ප්‍රවීණතාවය ලබාගත් දින සිටයි.
- ✓ ඔබට පත්වීම ලැබෙන විටත්, භාෂා ප්‍රවීණතාවය ලබා සිටියා නම්, ඔබගේ පත්වීම ස්ථිර කළ පසු, එම පත්වීම ස්ථිර කළ දින සිට භාෂා දීර් දීමනා ලබා ගත හැක.
- ✓ ඔබ පත්වීම ලබාගත් පසු භාෂා ප්‍රවීණතාවය ලබා ගත්තේ නම්, එම භාෂා ප්‍රවීණතාවය ලබාගත් දින සිට භාෂා දීර් දීමනා ලබා ගත හැක.
- ✓ ඔබ රාජ්‍ය සේවයට බැඳුණේ කුමන වර්ෂයකදී වුවත්, භාෂා දීර් දීමනා ලබාගත හැක්කේ අදාළ වකුලේඛ වලංගුවන දිනට බවද සිහි තබා ගන්න.

භාෂා දීර් දීමනා පිළිබඳ ඔබට වැඩිදුර විස්තර දැන ගැනීමට අවශ්‍ය වේ නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 2007.02.09 දිනැති වකුලේඛ අංක: 03/2007 හා 1998.03.11 දිනැති, අංක: 29/98 දරණ වකුලේඛ පරිශීලනය කරන්න.





යොමු කරන්න ඔබගේ අදහස් !

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) කාර්යාලය,
ඌව පලාක් සභාව,
රජ විදිය,
බදුල්ල.
දු.අ. 055-2228627



ඔබ හාභා දීරී දීමනා ලබා ගැනීමට
අපේක්ෂා කරන්නේ ද ?

ඔබට අපෙන් අත්වැලක් ☐☐

නියෝජ්‍ය ප්‍රධාන ලේකම්
(පිරිස් හා පුහුණු) කාර්යාලය
ඌව පලාක් සභාව